

# ලෝක ආර්ථිකය ۱ අග්‍රිස්සේ තිබෙනවා විය හැකිය

World economy may be at tipping point

නික් බ්‍රිතිස් විසිනි  
2008 ජූලි 1

ලෝක ආර්ථිකය දැනටමත් ප්‍රශ්නයේ යුද්ධ කාලපරිච්ඡේදයේ නරකම මූල්‍ය වෙළඳපොල කළබැංශීයට මූහුන දෙමින් සිටින අතර, රටත් වඩා අන්ත යමක කෙළවරෙහි තිබෙනවා විය හැකිය. ජූනි 30 වන දින පළකළ ජාත්‍යන්තර සමත බැංකු (බේඛිස්ස්) වාර්ෂික වාර්තාවේ විශ්ලේෂණය එයයි.

මධ්‍යම බැංකු කරුවන්ගේ බැංකුව ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන සමත බැංකුව නය ගොඩැසීම හා පසුගිය දශකය පුරා වර්ධනය කළ නව හා අතිශය සංකීර්ණ මූල්‍ය මෙවලම් තුළ ගැඩිවන අන්තරායන් ගැන අනතුරු අගවා තිබේ. දැන් එය මෙසේ කියයි. “අස්ථ්‍රාවරත්වය සිය මගහි ගමන් අරඹා තිබේ.”

වාර්තාව අවධාරනය කරන්නේ එක්සත් ජනපද අවමුඛ අර්බුදය, මූල්‍ය අර්බුදය නමැති තුවක්කුව ගැස්සු කොකා මිස එහි අවසාන හේතුව නොවන බවය. තයකරයන් ගොනුකර විකුනාදැමීමේ බැංකු ආකෘතිය මත, බෙදාහැරීම සඳහා උත්පාදනය, නිවාස වෙළඳපොල කරා ව්‍යාප්ත්වීමේ අර්බුදය පැහැදිලි කිරීමේ උත්සාහයක තිරතව සිටින “වෙනස කුමක්ද” යන වින්තන ගුරුකුලය පිළිබඳ කාරනය ද එමගින් සැලකිල්ලට ගනියි. එවන් විශ්ලේෂණයක වැදගත් වන්නාඩු යම් අභ්‍යන්තර යානයක් ගැඩිකර ගන්නා අතර “එයට වන්නේ කුමක්ද” යන්න ගැන අවධාරනය යෙදීම ද සැලකිය යුතුය. මෙම ගුරු කුලයට එල්ල ගත්තවුන් ආර්ථික හැළ හැඳුවීම් වර්තමාන අවධිය හා පුරුෂ අවධින් අතර සමානකම් ද සැලකිල්ලට ගත යුතුය.

“ඉතිහාසයෙහින්, 1873 න් ආරම්භවී දිග්ගැස්සුනු අවධමනය ද, 1920 ගනන්වල අවසානයේ ආරම්භවූ ගෝලිය පසුබැම ද, 1990 ගනන්වල මූල හා අවසන් හාගයේ පිළිවෙළින් ඇතිවූ ජපන් හා ආසියානු අර්බුදය ද, සැලකිල්ලට ගත යුතුය. සැම සිද්ධී දාමයක්ද, මුර්ත ආර්ථිකයේ ද. මූල්‍ය වෙළඳපොලවල ද වැඩින උද්ධේශීම් උඩුගමනක් සමග බැංකු, නයෙහි ප්‍රබල ප්‍රවර්ධනය, ඉන් පසුව අනපේක්ෂිතව එලඹුනු අර්බුදයක් ද, දිග් ගැස්සුනු පහල වැටීමක් ද සමග සම්පාත විය. සැම සිදුවීමකදීම පාහේ, නව ආර්ථික සොයාගැනීමක හෝ නව මූල්‍ය වර්ධනයක යම් රුපාකාරයක්, වේගවත්

නය පුසාරනය සඳහා තවත් “නව යුගයක” යුක්කිකරනයක් සම්පාදනය කළේය. විය යුතු පරිදීදෙන්ම දේශ ද්‍රැශනය එල්ල වූයේ ආර්ථික පහත වැටීමට එරෙහිවය.”

පසුගිය දිනක දෙක පුරාම, මූල්‍ය තිශ්ඨීසීම් ඇතිවූ වාර ගනනේ මෙන්ම ප්‍රමානයේ ද වැඩිවීමක් සිදුවූ අතර, “ගෝලිය ආර්ථිකයේ බොහෝ දේ හරියාකාරව සිදුවිය” යන්න වාර්තාවෙන් පෙන්වා දෙයි. 1998 වසරේ දිගුකාලීන ප්‍රාග්ධන කළමනාකරනයේ ආරක්ෂිත අරමුදල බැංකුවීමෙන් හටගත් අර්බුදයෙන් පසුව, අවසාන වශයෙන් මතු කළේ ගෝලිය මූල්‍ය පද්ධතියේ මධ්‍යය එහි පරියන්තය මෙන්ම බෙල්ඡීනව ඇත්තේ යන ප්‍රාග්ධනයි. පසුගිය වසරේ සිදුවීම් වලින් හෙලිදරවි වූයේ උත්සුකයට හේතුවූ කාරනා අවලංගුවී හැති බවයි.

“ලෝක මූල්‍ය මධ්‍යස්ථානවල හටගත් මැතිවෙළඳපොල හැල හජ්පීම්වලට ප්‍රශ්නයේ යුද කාලපරිච්ඡේදයෙන් පුරුවාදර්ශ සොයාගත නොහැකිය. බොහෝ රටවල වේගයෙන් වැඩියන උද්ධමනයෙන් සම්මිග්‍රිතව එක්සත් ජනපදය තුළ අවපාතයක සැලකිය යුතු අවදානමක් ද සහිතව, ගෝලිය ආර්ථිකය යම් විරශයක කෙලවර වීමකට පැමිනයේ ද යන බිඟ වැඩිවෙමින් තිබේ. මෙම බිඟ අනියත නොවේ.”

අර්බුදයේ ගමන් මග පිළිබඳව කළින් පලඩු ගුහවාදී අනාවැකිවල අයරාත්තවත් බව සනාථී ඇත්තේ කෙසේදැයි වාර්තාව පෙන්වා දෙයි. ඇමරිකානු මූල්‍ය වෙළඳපොලේ අවමුඛ අංශයෙහි ගැටුපු මතුවීමත් සමග, අදහස් පළවුවයේ එවා දරාගත හැකි හා පාරිභෝගික වියදුම් කෙරෙහි මෙන්ම පොදුවේ ආර්ථිකය කෙරෙහි ද දැඩි බලපැමක් ඇති නොකරන බවට ය. නිවාස මිලගනන් හා අලේවිය පහත වැටෙන තතු යටතේ එක්සත් ජනපද නිවාස ක්ෂේත්‍රය අර්බුදයට යැමත් සමග එම නිගමන දෙකම වැරදි විය. පසුගිය වසර අවසානයේ පටන් අදහස් පළවුවයේ “නැගීලින වෙළඳපොල ආර්ථිකයන්හි” දේශීය ඉල්ලුම නොවනස්ව ප්‍රවතිදී මුවන්ට එක්සත් ජනපදයෙන් “ස්වාධීනව” පැවතිය හැකි බවටත් අනෙකුත් තැන්වල දිගැහැරන මූල්‍ය කළබැංශී තත්ත්වයෙන් බේරී “සුරක්ෂිත ස්ථාන” ලෙස පවා එවා පවත්වා ගතහැකි බවය. මෙය එම ආර්ථිකයන් කරා ප්‍රාග්ධන ගලාභේමටත්

එමගින් ලෝකයේ අනෙකුත් කොටස්වල වත්කම් අයය පහල වැවෙද්දී පවා, ඒවායේ වත්කම් අයය පවත්ගැනීමට උපකාර වන බවත් අදහස් පලවිය. එය තවදුරටත් එසේ සිදු නොවේ.

“කෙසේ වෙතත්, එක්සත් ජනපද රුධායාමේ තත්‍ය පරිමාව පිළිබඳ කනස්සල්ල වැඩිවෙද්දී, මතෙන්ගතින් වෙනස්වීමට පටන් ගෙන ඇත. සැබුවින්ම, සම්පත් නිරික්ෂණයේදී, නැගිලින ආර්ථිකයන්හි දිගුකාලීන නිරෝගී හාවය පිළිබඳ සැක සාංකා මතුවෙමින් තිබේ. විනය තුළ, අත්‍යසාමාන්‍ය වේගයකින් සිදුවූ ස්ථාවර ප්‍රාග්ධන ආයෝජනයෙන් වැඩි කොටස බැර කරුමාන්තය තුළට ඇදිගිය අතර, බෙදියාමේ අවධිමත් ස්වභාවය හා ගෝලිය පාරිභෝගික හාන්ත් මිලගනන් මත හා පරිසරය මත ඉන් ඇතිකළ පුළුල් බලපැමි පිළිබඳ කනස්සල්ල දැඩි විය.” මැද පෙරදිග දී ඒ හා සමාන සංවර්ධන සැලසුම්වල ප්‍රතිපල වශයෙන් අවසානයේදී, අධි පරිමානිය නිෂ්පාදන ගැටුලු මතුවීම පිළිබඳ බිය පලවෙයි. මධ්‍යම හා යුරෝපීය රටවල් බොහෝමයක් වර්තන ගිනුමේ හිගය වැඩිවීම නිසා අස්ථාවරත්වයක් අත්විදියි.

අරුබුදය හැඩි ගැන්වීමේදී මූල්‍ය නව්‍යකරනය ඉවත් කළ සුවිශේෂී ක්‍රියාකාලාපය මත, අවදානම පැනිරි යාමක් නිරුමානය වනු ඇතැයි මුවුනු කළේපනා කළහ. එසේ ප්‍රාරුපනා කළහ. ඇත්තේත්න්ම එය හදුන්වාදුන් ආකාරයෙන් සිදුවූයේ “බොහෝ වෙළඳපොලාවල නය තක්සේරු කිරීමේ වාර්තාවල ගුනය පිරිහියාමත්, ව්‍යාකුලත්වය සැලකිය යුතු තරමින් වැඩිවීමත්ය.”

“මෙහි ප්‍රතිපලය වශයෙන් සිදුවූයේ අවසානයේදී, අලාභයේ තරම හා එය බෙදියාම පිළිබඳ දැවැන්ත අනිශ්චිත හාවයක් හටගැනීමයි. මෙහි බලපැමි යටතේ අලුතින් නය යලි ගොනුකිරීම හා යලි බෙදාහැරීම තුළින් අවදානම් දැරීම වියදම් අධික දෙයක් බවට පත්වූ නමුදු, අඩු තරමින් කෙටි කාලයකට වත් එවන් සිදුවීම්වල සම්භාවනයාවය අඩු බවක් පෙනී හියේය. හාවතයේදී මෙහි අර්ථය, අලුත් නයවල ආවේනිකව ම අන්තර්ගත අවදානම්, දිරිගැන්වන සුපු වර්ගිකරන සහතික සමගින් කඩිනමින් පහව යනු ඇතැයි සැලකුනි. ඒ, කිසිසේත්ම බැලාභාරෝත්තු නොඩු පරිදේදෙන් මතුවූ අලාභයන්ට ප්‍රතිවාර වශයෙන් අවදානම් හදිසියේම යලි පහල වන තෙක් පමණි.”

මූල්‍ය පද්ධතිය පිළිබඳව තැස්කන්ට සිටි බවට ලෝද්‍යා එල්ල කළ අය කනස්සල්ලට පත්ව සිටිනවා නිසැක නමුත්, “කිසිවෙකුත්, සියලුල භොදින් සිදුවෙද්දී ලාභ ලැබේමේ මූලාශ්‍ය පිළිබඳව දැඩි ප්‍රශ්න නැගිමේ දැවෙන අවශ්‍යතාවය නොදැක්කා විය හැකිය.”

මූල්‍ය නව්‍යකරනය ක්‍රියාකාලාපයක් ඉවුකර ඇති අතරම, “අද දින මතුවෙන ගැටුලාවල මූලික හේතුව, දිගු කළක් පුරා පැවති අතිරික්ත හා අව්‍යවක්ෂන නය

ප්‍රසාරනය බව වාර්තාව හදුනාගෙන ඇත. මෙය සැම විටම සාදරයෙන් පිළි නොගන්නා ප්‍රතිපල දෙකක, කුමන එක පළමුව මතුවූයේද යන්න අපැහැදිලි නමුදු, තර්ජනය එල්ල කරයි. එක් සම්භාවනයාවක් වනුයේ ලෝක ආර්ථිකය අනුකූලයෙන් එහි නිෂ්පාදනයේ ගක්‍ය මට්ටම කරා ලගාවී තිබියදී ම, උද්ධමනය හිස එසවීමයි. දෙවන සම්භාවනයාව නම් මූල්‍ය හා තත්‍ය ආර්ථිකය තුළ නයට සම්බන්ධ අසමතුලිතයන් සමුළුව විමෙන් යම් මොහොතකදී තිරසාර නොවන බව පෙනීයාමත් සමග සැලකිය යුතු ආර්ථික ප්‍රසාදමකට තුවූයේද යන්නය. මෙහිදී පෙනී යන්නේ ලෝක ආර්ථිකය, සාදරයෙන් නොපිළිගන්නා සංසිද්ධීන් දෙකටම එකවිට මූහුනදී සිටින බවයි. එසේ මුවත් විවිධ රටවල් නිතරම එම පොදු තර්ජනයන්ට සැලකිය යුතු තරම් වනස් පරිමානයෙන් නිරාවරනය වයි.”

ගෝලිය ආර්ථිකයේ අනාගත බලාපොරාත්තු හා එකිනෙකට බැඳුනු ක්‍රියාවලින් ගනනාවක වර්ධනය මත ඇතිවන බලපැමි පිළිබඳව සැලකිය යුතු අනිශ්චිත බවක් වාර්තාව පෙන්වා දෙයි. එය “නය සිදියාමේ භොල්මන” මත සැලකිය යුතු අවධානයක් යොදයි. එනම්, නය සමුළුව විමෙන් වසර ගනනාවකට පසුව, බැංකු විසින් නය ගොනු අඩුකිරීමට දරන උත්සාහය තුවූදෙනු ඇත්තේ නයකරුවන්ගේ නය පහසුකම් කපාහැරීමටත් අවම සුදුසුකම් ඉහළ දැමීමටත්ය. මෙහි ප්‍රතිපල වශයෙන් නයකරුවන්ට, “වත්කම් හදිසියේ වික්නාදුමීමේ” කොන්දේසි යටතේ පැනවෙන දැඩි වෙනෙසකර නයදීමේ රටාවට මුහුනදී ගැනීමට නොහැකිවයි.

“සංයුතියේ මිත්සාව” පිළිබඳ ගැටුලාවට ද එය අවධානය යොමු කරයි. “ආර්ථිකයේ පුද්ගලවාදී තැලුවන්” තම තමන්ට ආවේනික ගැටුලා සමග බුද්ධිමත් ලෙස පොරබැඳීමට උත්සාහ දැරීමේදී අන් සියලුන් වශට ඇද දැමීමෙන් සිය සාර්ථකත්වය උදාකර ගන්නා විටය.

නයෙහි වර්ධනය පෙන්වුම් කරන්නේ ඉහළ ඉතිරිකිරීමේ අවශ්‍යතාවය බවද එය සඳහන් කරයි. එහෙත් සියලු දෙනාට එකවර ඉතිරි කළ නොහැකිය. එක් අයෙකුගේ වියදම තවත් පුද්ගලයෙකුගේ ආදායමයි. ඒ සමගම අවසාන ප්‍රතිපලය, සැම තැනකම ඉතුරුම් වැඩිකිරීමේ ක්‍රියාවලියකට මග පැදිමයි. ඉතිරිකරන රටවල පමණක් නොව ඒවා වෙත නිර්යාත කරන රටවලට ද එය පොදුය. ඉහළ අයෝජනය, එක්සත් ජනපදයේ පාරිභෝගික වියදම්වල අඩුවීම උන්පුරනය නොකරයි. මක්නිසාද යත් සංගතයන්, ඉල්ලුම යම් කාලයකට යථා තත්වයට පත් නොවේයයි නිශ්චිතය කර වියදම් කළන අතර, ආයෝජන නතර කරනු ඇති බැවින්ය.

ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට වැයම් කරමින් එක්සත් ජනපද ගෙවිරල් බැංකුව හා අනෙකුත්

මහ බැංකු විසින් මැත අවධිය පුරාම අනුගමනය කළ ක්‍රමවේදය වන මූල්‍ය ප්‍රතිපත්ති ලිභිල් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිපල අත්කර නොගන්නා අතර සිදුවිය හැක්කේ මිල ගනන් තවදුරටත් ඉහළයාම පමණක් බවත ජාත්‍යන්තර සමඟ බැංකුව අනතුරු අගයයි.

ප්‍රතිපත්ති ගැන උත්සුකවන තාක් දුරට සමඟ බැංකුව, වර්ධනය උත්තේෂනය කිරීම සඳහා නයෙහි පාලනය සමගම මූල්‍ය පියවර ගැනීමට ද කැමැත්ත පලකරයි. එහෙත් එය ප්‍රතිපලය කෙරෙහි වැඩි විශ්වාසයක් පල නොකරයි. මූල්‍ය උත්තේෂනයෙන් උද්ධමනය ඉහළයා හැකිය. ඒ අතර, විශාල ගෙවුම් ගේෂයන් සහිත රටවලට බිවුන්ගේ විනිමය අනුපාතිකය මත ඇතිකරන බලපෑම නිසා එවැන්නක් ක්‍රියාවට නැගිය නොහැකිවේ.

එක්සත් ජනපදය හා “අපේක්ෂා කළහැකි තවත් රටවල් ගනනාවක, මුලදී එකතුවූ කොන්දේසි මත ආපසු ගෙවිය නොහැකි නය ගොඩගැසී තිබේ” සැලකිල්ලට ගැනීම ද අවශ්‍යය.

අවසානයේදී වාර්තාව සඳහන් කරන්නේ, අර්බුදයට පොදු ගෝලිය ප්‍රවිශ්චයක් ගොඩනගාගැනීමට “බොහෝ ප්‍රායෝගික බාධාවන්” පවතින බවය. ආරම්භයේදීම, අතිරේක නය වෙත වෝදනා කළ යුතුද යන්න ගැන වෙනස්කම් තිබෙන අතර, අතිරේක නය වැඩිහිටි කාල පරිවිශේදවලින් පසුව “කුනු ගොඩ ඉද්ධ කිරීම දුෂ්කර විය හැකිය” යන්න පිළිබඳව “සියල්ලන්ගේම

එකගතතාවක් ද” නැත. එහි ප්‍රති පාක්ෂිකයන් වෙත එල්ල කළ ප්‍රකාශයක්ද වාර්තාවට ඇතුළත්ය. “නුතන හැල හැජ්පිම්වල වියදම ඉහළ නැගුහෙළාත් හා ප්‍රතිපත්ති තීරන බෙහෙවින් රිනාත්මක යයි පෙනී ගිහෙළාත් ඉහත ක් විශ්වාසයන් බොහෝකාටම යැලි අගයකිරීමට සිදුවේ.

එය යෝජනා කරන පියවර ක්‍රියාවට නැගුවහෙළාත් පවා “යථාර්ථවාද්ව” නම් කිසිවෙකුත් “මූල්‍ය අර්බුදය සැලකිය යුතු ආර්ථික වියදමක් දරන තතු තුළ” කවරදාක වත් දුරලිය හැකියයි නොසිතනු ඇති බව බැංකුව අවධාරනය කරයි.

වෙනත් වචනවලින් කිවහෙළාත්, සමඟ බැංකුව මෙන්ම අනෙකුත් ප්‍රමුඛ ආර්ථික හා මූල්‍ය අධිකාරයන් පිළිගන්නා පරිදි, ගෝලිය ආර්ථිකය අද්දරටම ගමන්කර ඇති තතු තුළ අර්බුදය අඩුම තරමින් මහා අවපාතය අවධියේ සිදුවූ තරම් ඉමහත් විනාශයක ගක්‍රතාවෙන් යුත්තය. ලෝක ජනතාව තම ජීවිත ප්‍රවන්ඩ ලෙස ඉරා දීමනු සරලලෙස හා සාම්කාම්ව පිළිගත යුතුය.

ගෝලිය දනවාදය විසින් තමන් දක්කා ඇති ආර්ථික පිස්සන් කොටුවෙන් මනුෂ්‍ය වර්ගයා ඉවතට ගැනීම කරා මෙහෙයවන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා දේශපාලන අරගලයක් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය කමිකරු පන්තියට මුනාගස්වන මීටත් වඩා පැහැදිලි තත්ත්වයක් නොතිබිය හැකිය.